



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2015 මැයි මස 22 වැනි දින

## මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 මැයි

2015 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතික අපේක්ෂිත පරිදි පහළ ගියේය. අඩු පොලී අනුපාතික වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑම පෞද්ගලික අංශයේ බැංකු ණය ඉල්ලුම සඳහා පෙළඹවීමක් ඇති කෙරිණි. ඒ අනුව, පෞද්ගලික අංශය විසින් වාණිජ බැංකුවලින් ලබාගත් ණය 2015 මාර්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 13.9 කින් ඉහළ ගියේය. මාසය තුළ දී මෙම වැඩිවීම නිරපේක්ෂ අගය අනුව රුපියල් බිලියන 41.4 ක් වූ අතර, 2015 පළමු කාර්තුවේ දී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයෙහි සමුච්චිත වැඩිවීම රුපියල් බිලියන 86.9 ක් විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණයට අනුව, ශක්තිමත් ලෙස ණය වර්ධනය වීම සඳහා කාර්මික සහ සේවා අංශ සඳහා සපයන ලද ණය ප්‍රධාන වශයෙන් දායක විය. අඩු වෙළඳපොළ පොලී අනුපාතික හමුවේ ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාවට අනුබල දෙමින් ඉදිරි කාලයේ දී පෞද්ගලික අංශය සඳහා වන ණය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. පෞද්ගලික සහ රාජ්‍ය අංශයට ලබා දුන් ණය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් සැපයුම (M<sub>2b</sub>) 2015 මාර්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.5 කින් අපේක්ෂිත පරිදි වර්ධනය විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් ගණනය කරනු ලබන උද්ධමනය 2015 අප්‍රේල් මාසයේ දී පෙර මාසයේ පැවති සියයට 0.1 මට්ටමේ නොවෙනස්ව පැවතුණි. ඇතැම් පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කිරීම සහ දේශීය ඉන්ධන මිල ගණන් පහත හෙළීමෙහි බලපෑම වැඩි වශයෙන් පිළිබිඹු කරමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය 2015 පෙබරවාරි මාසයේ සිට සියයට 1 ට වඩා අඩු මට්ටමක පැවතුණි. වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය ද පෙර මාසයේ පැවති සියයට 2.5 සිට 2015 අප්‍රේල් මාසයේ දී සියයට 2.1 දක්වා තවදුරටත් පහත වැටුණි. මේ අතර, සෞඛ්‍ය සේවා සහ රෙදිපිළි ආදී ආහාර නොවන කාණ්ඩයේ අයිතම මිල ගණන් ඉහළ යෑමත් සමඟ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය මාර්තු මාසයේ පැවති පැවති සියයට 1.4 සිට 2015 අප්‍රේල් මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේය. දේශීය සැපයුම් තත්ත්ව වර්ධනය සහ ජාත්‍යන්තර වෙළඳපොළෙහි ප්‍රධාන භාණ්ඩවල අඩු මිල ගණන් හේතුවෙන් ඉදිරි මාසවලදී උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිතය.

විදේශීය අංශය සැලකූ විට, ඉන්දියානු සංචිත බැංකුව සමඟ මෑතකදී එළඹුණු එ.ජ. ඩොලර් මිලියන 400 ක විදේශ විනිමය හුවමාරු ගිවිසුම හේතුවෙන් රටෙහි නිල සංචිත ශක්තිමත් විය. ඉදිරි කාලයේ දී අපේක්ෂිත ප්‍රාග්ධන ලැබීම් සහ සංචාරක අංශයේ සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ජ්‍යෙෂ්ඨ ඇතුළුව භාණ්ඩ හා සේවා අපනයන තුළින් ලැබෙන ආදායම් හේතුවෙන් වසර තුළ දී ගෙවුම් තුලනය ශක්තිමත් වනු ඇත. 2015 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට එරෙහිව සියයට 2 කින් පමණ අවප්‍රමාණය වී ඇත.

මෙම පසුබිම යටතේ, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහසයි. ඒ අනුව, 2015 මැයි මස 21 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින්, සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 6.00